

රාජ්‍ය මුද්‍රණ සංස්ථාව - 2016

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙලිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත්වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත්වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ජර්මාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීමකර තිබුණේනම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

- (i) ගිණුම්කරණ ප්‍රමිත මගින් අවශ්‍ය කරන හෝ අවසර දී ඇති විටක හැර වත්කම් හා බැරකම් හිලවී නොකළ යුතු නමුත් සමාලෝචිත වර්ෂය අවසානයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් අයවිය යුතු රු.732,679,823 ක් වූ ණය ශේෂයෙන් රු. 5,294,106 ක බැර ශේෂය අඩුකර රු.727,385,717 ක ශුද්ධ ණය ශේෂය පමණක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ii) ප්‍රාග්ධනය තුළ ඇතුළත් සංචිතයන්ගේ ස්වභාවය පවත්වාගෙන යාමේ අරමුණ ආදිය පිළිබඳව හෙළිදරව් කිරීම අවශ්‍ය වුවද සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධන සංචිත, පොදු සංචිත, සංවර්ධන සංචිත ආදිය පිළිබඳව අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 07

- (i) පෙර වර්ෂයේ ගැලපීම් රු. 38,327,278 ක ශේෂයක් ඇතුළත්කර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළනය කර තිබුණි.
- (ii) මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරන ලද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය වූයෙන් එහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් විගණනයේදී ගැටළු සහිත විය.
 - වර්ෂය තුළ ආදායම් බදු ලෙස රු. 30,000,000 ක් සංස්ථාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා තිබුණද මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ එය රු. 25,000,000 ක් ලෙස දක්වා තිබුණි.
 - ආයෝජන ක්‍රියාකාරකම් යටතේ වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් ගලායාම් රු.37,941,634 ක් විය යුතු වුවද එය රු.36,160,264 ක් ලෙස දැක්වීම හේතුවෙන් මුදල් ගලායාම් රු.1,781,370 කින් අඩුවෙන් දක්වා තිබුණි.

- පොලී ගෙවිය යුතු කෙටිකාලීන ණය ගැනීමිවල සමාලෝචිත වර්ෂයේ අවසානයට වැඩිවීම රු. 99,537,720 ක් වුවද එය රු. 86,782,343 ක් ලෙස දැක්වීම නිසා මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය රු. 12,755,377 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08

සංස්ථාව විසින් ඉකුත් වර්ෂවලට අදාල වැරදි නිවැරදි කිරීම් අතීතානුයෝගීව ගලපා ඉකුත් වර්ෂයන්හි මූල්‍ය තත්ත්වය නැවත ප්‍රකාශ කිරීම වෙනුවට පෙර වර්ෂවල ගැලපීම් තුළින් ලාභයට වූ රු. 73,242,347 ක බලපෑම සමාලෝචිත වර්ෂයේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ රඳවාගත් ඉපයීම් වලින් අඩුකර දක්වා තිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12

ආදායම් බදු වියදම ලෙස ප්‍රවර්තන වර්ෂයේ බදු වියදමට, පෙර වර්ෂයට අදාළ උණ වෙන් කිරීම්/අධි වෙන්කිරීම් හා විලම්භිත බදු වියදම/ආදායම හඳුනාගත යුතු වුවත් සංස්ථාවේ බදු වියදම ලෙස ප්‍රවර්තන වර්ෂයේ බදු වියදම පමණක් හඳුනාගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2015 වර්ෂයට අදාළ උණ වෙන් කිරීම රු. 11,536,948 ක් වන අතර එය සංස්ථාව විසින් රඳවාගත් ඉපයුම් සංචිතයට හර කිරීම තුළින් සමාලෝචිත වර්ෂයේ බදු පසු ලාභය රු. 11,536,948 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ii) විලම්භිත බදු ගිණුම් තැබීම සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කර නොතිබුණි. විශේෂයෙන් බදු ගණනයේදී පැනනගින තාවකාලික වෙනස්කම් (Temporary Differences) සහ ස්ථිර වෙනස්කම් (Permanent Differences) හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

- (i) මෝටර් රථ හා අනෙකුත් වාහන ප්‍රත්‍යාගණනය කිරීමේදී එම වත්කම් පන්තියට අදාළ සියලු අයිතම ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද එකතු වටිනාකම රු. 1,420,429 ක් වූ මෝටර් රථ හා අනෙකුත් වාහන ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.
- (ii) මෝටර් රථ හා අනෙකුත් වාහන ප්‍රත්‍යාගණනය කළ දිනය මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කර නොතිබුණි.
- (iii) වත්කම් ප්‍රත්‍යාගණනයේ ප්‍රතිඵලයක් ලෙස වත්කමේ ධාරණ අගයට වඩා ප්‍රත්‍යාගණන අගය වැඩි වන්නේ නම් එම වැඩිවීම අනෙකුත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත යුතු අතර හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුළ “ප්‍රත්‍යාගණන සංචිත” නමින් ශීර්ෂයක් යටතේ ප්‍රත්‍යාගණන ලාභ දැක්විය යුතුව ඇත. එහෙත් මෝටර් රථ හා අනෙකුත් වාහන ප්‍රත්‍යාගණන ලාභය රඳවාගත් ඉපයුම් යටතේ හඳුනාගෙන තිබූ අතර ප්‍රත්‍යාගණන ලාභය වෙනත් විස්තීර්ණ ආදායමක් ලෙස හඳුනා ගෙන නොතිබුණි. මේ හේතුවෙන් මුළු විස්තීර්ණ ආදායම රු.36,015,363 කින් අඩුවෙන් දක්වා තිබූ අතර රඳවාගත් ඉපයුම් සංචිතය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

(iv) ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවකාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු. 183,762,693 ක් වූ වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් එම වත්කම් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 08 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

විශ්‍රාම ප්‍රතිලාභ ගිණුම් තැබීම සම්බන්ධ විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම පිළිබඳ සාමාන්‍ය විස්තරයක්, ආරම්භක හා අවසාන ශේෂයන්වල වර්තමාන අගය ගැලපීම් විස්තර, වර්තමාන සේවා පිරිවැය, පොළී ආගණිත ලාභ හෝ අලාභ (Actual Gain or Loss) සහ පසුගිය සේවා පිරිවැය යනාදී තොරතුරු හඳුනාගෙන එහි ලාභය හෝ අලාභය ගැලපූ ආකාරය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

2.2.2. ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවසන් තොග වාර්තා අනුව පැවති නිම් සහ නොනිම් තොගයන්ට වඩා මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති නොනිම් සහ නිම් තොග සාවද්‍ය ලෙස රු. 15,000,000 කින් වැඩියෙන් දක්වා තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මුද්‍රණ කටයුතු අවසන් වූ මුද්‍රණ කාර්යයන් දෙකක ඉන්වොයිස් වටිනාකම වූ රු. 41,454,000 ක් ආදායමක් ලෙස සලකා ගිණුම්ගත කර තිබූ නමුදු එම මුද්‍රණ කාර්යයන්ට අදාළ මුද්‍රණ පිරිවැයෙන් රු.966,514 ක් අවසන් නොනිම් තොගය තුළද, වටිනාකම රු. 10,898,322 ක් වූ කඩදාසි කිලෝ ග්‍රෑම් 92,117 ක් අමුද්‍රව්‍ය තොගය තුළද ඇතුළත් කර තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය රු.11,864,836 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) ලිපි ද්‍රව්‍ය අලෙවියෙන් ලද ආදායමෙහි ඇතුළත් එකතු කළ අගය මත බදු වටිනාකම වූ රු.31,511,137 ක මුදල ලිපි ද්‍රව්‍ය ආදායම ලෙස සැලකීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) සිදුකරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පාසල් පෙළ පොත් මුද්‍රණය කර ගිවිසුම් ගත දිනට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත භාර නොදීම හේතුවෙන් රු.26,007,297 ක ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බව අනාවරණය වූ නමුදු ඒ සඳහා ගිණුම්වල රු.3,571,658 ක මුදලක් පමණක් ප්‍රතිපාදනය කර තිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ 04 ට වැඩි එකතුව රු. 82,045,046 ක් වූ ණය ශේෂයක් අයකර ගැනීමට සංස්ථාව අපොහොසත් වී තිබුණු අතර එය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු ණයගැති ශේෂය වූ රු. 703,301,233 කින් සියයට 11ක් විය.

- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ණයහිමි ශේෂය රු. 80,124,336 ක් වූ අතර ඉන් වසර 04 කට වඩා පැරණි බේරුම් නොකරන ලද ණයහිමියන්ගේ වටිනාකම රු.11,016,563 ක් හෙවත් සියයට 14ක් විය.
- (ඇ) ඉහත (අ) සහ (ආ) ඡේද තුළ ඇතුළත් වූ සමාලෝචිත වර්ෂය අවසානයට ජාතික කඩදාසි සමාගමෙන් අයවීමට හා ගෙවීමට තිබූ ශේෂ පිළිවෙලින් රු. 9,753,427 ක් හා රු.7,460,675 ක් විය. මෙම ශේෂයන් තුළ අවුරුදු 03 ඉක්මවූ ශේෂ පිළිවෙලින් රු.7,989,976ක් සහ රු.5,578,142ක් වූ නමුත් එම ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම්.

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි වලට යොමුව -----	අනුකූල නොවීම් -----
<p>(අ) 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනතේ 59 වන වගන්තිය</p>	<p>ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් ස්ථාපිත කර නොතිබුණු අතර ගින්තක් හටගත් අවස්ථාවකදී ඉන් ආරක්ෂාවීමේ ක්‍රම හා හැඩගැසීම් පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් සේවකයින්ට ලබාදී නොතිබුණි.</p>
<p>(ආ) රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ -----</p> <p>(i) 2015 මැයි 25 දිනැති අංක පීඊඩී1/2015 දරන චක්‍රලේඛය 4.2 වගන්තිය</p>	<p>කණ්ඩායම් ප්‍රවාහනය වෙනුවෙන් හිමිකම් ලබන සංස්ථාවේ මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් 14 දෙනෙකු සඳහා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව නිලධාරියෙකුට මාසිකව රු. 17,500 බැගින් 2016 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා එකතුව රු. 691,250 ක් ගෙවා තිබුණි.</p>
<p>3.2 වගන්තිය</p>	<p>රාජකාරි කටයුතු ඉටුකිරීම සඳහා මාසික ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නොවන විශේෂ අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව දරන ලද සත්‍ය ඉන්ධන වියදම ප්‍රතිපූර්ණය කළ හැකි බවට දක්වා තිබුණද සංස්ථාව විසින් සාමාන්‍යාධිකාරීගේ අතිරේක ඉන්ධන වියදම් අනුමැතිය ලැබීමට පෙර ප්‍රතිපූර්ණය කර තිබුණි.</p>

(ii) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12
 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ
 9.4 වගන්තිය

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සංස්ථා සේවකයෙකු අමාත්‍යාංශයකට හෝ වෙනත් ආයතනයකට නිදහස් නොකළ යුතු නමුත් කළමනාකරණ අභ්‍යාසලාභී තනතුරු දරන නිලධාරියෙකු 2008 අප්‍රේල් 01 දින සිට වයඹ පළාත් සභාවට අනුයුක්ත කර තිබුණි.

(iii) 2016 දෙසැම්බර් 16 දිනැති අංක
 පීඊඩී/05/2016
 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ
 01, 02 සහ 03 වගන්ති

ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා නොගෙන සමාලෝචිත වර්ෂය සඳහා රු. 53,029,119 ක් ප්‍රසාද දීමනා ලෙස සංස්ථාවේ සභාපතිගේ නිර්දේශය මත පමණක් ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵලය රු. 943,720 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 2,111,384 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 1,167,664 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ විකුණුම් පිරිවැය රු. 152,393,746 කින්, බෙදා හැරීමේ වියදම් රු. 8,761,123 කින් සහ වෙනත් මෙහෙයුම් වියදම් රු. 7,007,387 කින් වැඩිවීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වාම අතිරික්තයක් ඇතිවී තිබුණු නමුත් එය 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා සීඝ්‍රයෙන් අඩුවී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික, රාජ්‍ය බදු සහ ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය නැවත ගැලපීමේදී 2012 වර්ෂයේදී රු. 469,013,635 ක් වූ සංස්ථාවේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වී සමාලෝචිත වර්ෂය අවසානයට රු.599,107,326 ක් වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ සංස්ථා පනත හා එහි සංශෝධිත පනත් අනුව සාරාංශ කරන ලද සංස්ථාවේ අරමුණු පහතින් දැක් වේ.

- (i) රජය, පළාත් පාලන ආයතන, ලිඛිත නීතියකින් සංස්ථාපිත රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, පුද්ගලික ආයතන හෝ පුද්ගලයෙකුගේ මුද්‍රණ හෝ ප්‍රකාශන කාර්යයන් ඉටු කිරීම.
- (ii) ලිපි ද්‍රව්‍ය හා වෙනත් අනුයාත ද්‍රව්‍ය නිෂ්පාදන කිරීමේ, ආනයනය කිරීමේ, අපනයනය කිරීමේ, මිල දී ගැනීමේ හා විකිණීමේ කාර්යය භාර ගැනීම.

- (iii) සංස්ථාව විසින් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් ආයතනයක් විසින් හෝ මුද්‍රණය කරනු ලබන හෝ ප්‍රකාශයට පත් කරනු ලබන පොත් පත්, අධ්‍යාපනික ආධාරක, පුවත්පත් සඟරා හා වෙනත් ප්‍රකාශන විකිණීමේ, බෙදා හැරීමේ, අපනයනය කිරීමේ හා ආනයනය කිරීමේ කාර්යය භාර ගැනීම.

සමාලෝචිත වර්ෂයේදී ඉහත අරමුණු ඉටු කිරීමේ කාර්යසාධනය පරීක්ෂාවේදී පහත කරුණු අනාවරණය විය.

- (අ) සංස්ථාව විසින් හෝ ශ්‍රී ලංකාවේ වෙනත් ආයතනයක් විසින් හෝ මුද්‍රණය කරනු ලබන පොත්පත්, අධ්‍යාපනික ප්‍රකාශන පුවත්පත් සඟරා හා වෙනත් ප්‍රකාශන විකිණීම, බෙදාහැරීම, අපනයනය කිරීම හා ආනයනය කිරීම යන කාර්යයන් තුළින් 2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා උපයා ගත් ආදායම්, සංස්ථාවේ සමස්ත ආදායමින් සියයට 0.01 සිට සියයට 0.08 දක්වා පරාසයක වූ බැවින් එම අරමුණු ඉටු කර ගැනීමට සංස්ථාව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව නිරීක්ෂණය විය.
- (ආ) පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම සහ ලොතරැයි මුද්‍රණය කිරීම වෙනුවෙන් පිළිවෙලින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සමාලෝචිත වර්ෂය තුළදී වූ රු. 1,090,385,915 ක ආදායමක් ලැබී තිබුණු අතර එය වර්ෂයේ සමස්ත ආදායම වූ රු. 1,477,236,807 කින් සියයට 74 ක් වූ බැවින් සංස්ථාව විසින් සිය ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කර නොමැති බවට නිරීක්ෂණය විය.
- (ඇ) සංස්ථාවේ නිලධාරීන් සඳහා පුහුණු වැඩ සටහන් 23ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, සමාලෝචිත වර්ෂයේ දී පුහුණු වැඩ සටහන් 10 ක් පමණක් ක්‍රියාත්මක කර තිබුණි.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පුද්ගලික ආයතන දෙකක් විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂ සනාථ කිරීම් අනුව එම ආයතන වලට අයවීමට කිසිදු ණය ශේෂයක් නොමැති බව දන්වා තිබියදී සංස්ථාව විසින් එම ආයතන දෙක සඳහා එකතුව රු. 1,180,993 ක මුදලක් ගෙවීමට ඇති බවට ගිණුම් වල ප්‍රතිපාදන සලසා තිබුණි.

4.3 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) නිසි පරිදි අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සහ අලෙවි අංශයේ කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට හැකිවන ආකාරයට සමාලෝචිත වර්ෂය සඳහා අලෙවි සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.
- (ආ) 2010 වර්ෂයේ සිට තීරුකේත (Bar codes) සඳහා වාර්ෂිකව රු. 10,000 ක ලියාපදිංචි ගාස්තුවක් පුද්ගලික සමාගමකට ගෙවමින් සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන අභ්‍යාස පොත්වල තීරුකේත මුද්‍රණය කර තිබුණද එම තීරුකේත භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංස්ථාවේ අලෙවි සැල් සඳහා ලබා නොදීම හේතුවෙන් අලෙවි කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීමට නොහැකි වී තිබුණි.
- (ඇ) සංස්ථාවට අයත් අලෙවිසැල් 12ක් පැවති අතර එහි සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙත විකුණුම් කළමනාකරණයට අදාළ කිසිදු පුහුණුවක් සමාලෝචිත වර්ෂයේ දී හෝ ඊට පෙර වර්ෂයන්හිදී ලබා දී නොතිබුණි.

- (ඇ) අලෙවිසැල්වල විකුණුම් ආදායම වැඩි කිරීම දිරි ගැන්වීම සඳහාත්, සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඔවුන් අභිප්‍රේරණය කිරීමටත් විකුණුම් ඉලක්ක වාර්ෂිකව ප්‍රගාමී ලෙස (Progressively) වැඩි කිරීම යහපත් කළමනාකරණ පරිච්ඡේදයක් වුවද සංස්ථාවේ අලෙවි සැල් භයකට සමාලෝචිත වර්ෂයේදී ලබා දී තිබූ විකුණුම් ඉලක්ක පෙර වර්ෂයට සාපේක්ෂව රු. 1,000,000 සිට රු. 5,500,000 දක්වා අඩු කර ලබාදී තිබුණි.
- (ඉ) තරඟකාරී වෙළඳපොළක ක්‍රියාකාරක වන රාජ්‍ය මුද්‍රණ සංස්ථාව විසින් තමන්ගේ අභ්‍යාසපොත්, ප්‍රකාශන ග්‍රන්ථ සහ වෙනත් වාණිජ මුද්‍රණ සම්බන්ධයෙන් වෙළඳපොළ සමීක්ෂණයක් සමාලෝචිත වර්ෂයේදී හෝ ඊට පෙර වර්ෂයන්හිදී සිදු කර නොතිබුණි.

4.4 මෙහෙයුම් ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාවේ පෙර වර්ෂවල සිට පැවති අලෙවි සැල් දහයෙන් හයක්ම සමාලෝචිත වර්ෂයේ ඉලක්ක ගත විකුණුම් වලින් සියයට 12 සිට සියයට 65 දක්වා පරාසයක සිය අලෙවි ඉලක්ක සපුරා ගෙන නොතිබුණි. අලෙවි සැල් තුනක් 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා දිගින් දිගටම පාඩු ලබා තිබුණු අතර වාර්ෂික පාඩුව රු. 160,550 සිට රු. 1,556,829 ක පරාසයක් තුළ විය.
- (ආ) පාසල් පෙළපොත් මුද්‍රණය කරනු ලබන ලිතෝ අංශයේ ඇති පැරණි යන්ත්‍ර පහක් 2017 වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කරන කාලසීමාව වන 2016 අගෝස්තු සිට දෙසැම්බර් මාස පහ තුළ යන්ත්‍ර පැය 1999 ක කාලයක් බිඳ වැටීම් නිසා අක්‍රීයව පැවති අතර එයින් පාසල් පොත් මුද්‍රණ කටයුතු වලට බාධාවක් වී තිබුණි.

4.5 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් සංස්ථාවේ සම්පත්

විධිමත් පැවරීමකින් තොරව සංස්ථාව සතු පාදුක්ක පානළුවහි පිහිටි ඉඩමෙන් අක්කර 13 රූඩ් 2 පර්චස් 06 ක ප්‍රමාණයක් කර්මාන්ත පුරයක් ඇති කිරීම සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයට පවරා දී තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාවේ ඉහළ හා මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් දස දෙනෙකු ඉදිරි වර්ෂ 03 ක කාලය තුළ විශ්‍රාම යාමට නියමිතව සිටින නමුදු එම තනතුරු සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් (Succession Plan) සංස්ථාව විසින් පිළියෙල කර නොතිබුණි.
- (ආ) තරඟකාරී ක්ෂේත්‍රයක් වන මුද්‍රණ ක්ෂේත්‍රයේ මුද්‍රණ ඇනවුම් ලබා ගැනීමට සහ වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමට ඉවහල් වන අලෙවි පර්යේෂණ නිලධාරී තනතුර 2016 ජනවාරි 18 දින සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම පුරප්පාඩුව පැවැතුණි.
- (ඇ) අනුමත නොවූ මුද්‍රණ කාර්යය සහායක (Press Aide) තනතුර සඳහා සමාලෝචිත වර්ෂයේදී සේවකයන් 13 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගෙන තිබූ අතර එම තනතුර ඇතුළුව අනුමත නොවූ කනිෂ්ඨ පොදු නිෂ්පාදන සේවක තනතුර සඳහා සමාලෝචිත වර්ෂය අවසානයට සේවකයින් 212 ක් සේවයේ නියුතුව තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත වියදම හා සත්‍ය වියදම සැසඳීමේදී වියදම් අයිතම 29 කට අදාලව සියයට 20 සිට සියයට 140 දක්වා පරාසයන් තුළ විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණි.

5.2 වාර්ෂික වාර්තා සභාගත කිරීම

2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වක්‍රලේඛයේ 6.5.3 වගන්තිය ප්‍රකාරව 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සංස්ථාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගතකර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සභාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය.